

9


භාග

මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට,


- තත්‍ය භාග, ඒකක භාග හා තුල්‍ය භාග හඳුනා ගැනීමට,
- තත්‍ය භාග සංසන්දනය කිරීමට සහ
- තත්‍ය භාග එකතු කිරීමට හා අඩු කිරීමට හැකියාව ලැබේ.

9.1 හැඳින්වීම

අක්කාන් මල්ලීන් අතර පේර ගෙඩියක් සමාන ව කොටස් දෙකකට බෙදා ගත් ආකාරය පහත රූපයෙන් දැක්වේ.



තුන් දෙනකු අතරේ කේක් ගෙඩියක් සමාන ව කොටස් තුනකට බෙදා ගත් ආකාරය පහත රූපයෙන් දැක්වේ.





මෙලෙස සම්පූර්ණ එකක්, නැතහොත් ඒකකයක්, සමාන ව කොටස්වලට බෙදීමට සිදු වන අවස්ථා බොහෝ වෙයි.

ඉහත පළමු අවස්ථාවේ දී, මුළු පේර ගෙඩියෙන් එක් අයකුට ලැබුණේ, බෙදූ සමාන කොටස් දෙකෙන් එකකි. පේර ගෙඩිය 1ක් ලෙස සංඛ්‍යාත්මක ව දැක්වූ විට, එක් අයකුට ලැබුණු ප්‍රමාණය, සංඛ්‍යාත්මක ව දක්වන්නේ  $\frac{1}{2}$  ලෙසිනි. මෙය කියවන්නේ “දෙකෙන් එක” ලෙසිනි.


ඉහත දෙවන අවස්ථාවේ දී, කේක් ගෙඩියෙන් එක් අයකුට ලැබුණු කොටස, බෙදූ සමාන කොටස් තුනෙන් එකකි. කේක් ගෙඩිය 1ක් ලෙස ගත් විට, එක් අයකුට ලැබුණු ප්‍රමාණය,  $\frac{1}{3}$  ලෙස සංඛ්‍යාත්මක ව දැක්වේ. මෙය කියවන්නේ “තුනෙන් එක” ලෙසිනි.

පහත සඳහන් රූපවලින් විස්තර වන පරිදි, සම්පූර්ණ එකක්, එනම් ඒකකයක් සමාන කොටස්වලට වෙන් කර ලබා ගත් කොටස් පිළිබඳ ව තවදුරටත් විමසා බලමු.




1

පාට කර ඇති රූපය ඒකකයක් ලෙස ගෙන, එම ප්‍රමාණය සංඛ්‍යාත්මක ව 1 ලෙස දක්වමු.




$\frac{1}{2}$

එම ඒකකය සමාන කොටස් 2කට බෙදා එක් කොටසක් පාට කර ඇත. පාට කර ඇති ප්‍රමාණය  $\frac{1}{2}$  කි. මෙය “දෙකෙන් එක” ලෙස කියවනු ලැබේ. ඒකකයකට  $\frac{1}{2}$  ඒවා 2කි.




$\frac{1}{3}$

පළමු ඒකකය සමාන කොටස් 3කට බෙදා එක් කොටසක් පාට කර ඇත. පාට කර ඇති ප්‍රමාණය  $\frac{1}{3}$  කි. මෙය “තුනෙන් එක” ලෙස කියවනු ලැබේ. ඒකකයකට  $\frac{1}{3}$  ඒවා 3කි.



$\frac{1}{4}$

මෙම රූපයේ පාට කර ඇති ප්‍රමාණය  $\frac{1}{4}$  කි. මෙය “හතරෙන් එක” ලෙස කියවනු ලැබේ. ඒකකයකට  $\frac{1}{4}$  ඒවා 4කි.









පළමු ඒකකය කොටස් 3කට බෙදා කොටස් 2ක් පාට කර ඇත. පාට කර ඇති ප්‍රමාණය  $\frac{2}{3}$  කි. මෙය “තුනෙන් දෙක” ලෙස කියවනු ලැබේ.

**සටහන**

සාමාන්‍ය ව්‍යවහාරයේ දී,

- දෙකෙන් එක, එනම්  $\frac{1}{2}$  යන්න බාගය ලෙස ද,
- හතරෙන් එක, එනම්  $\frac{1}{4}$  යන්න කාල ලෙස ද,
- හතරෙන් තුන, එනම්  $\frac{3}{4}$  යන්න තුන් කාල ලෙස ද කියවනු ලැබේ.

පහත දැක්වෙන එක් එක් රූපයෙන් වට වී ඇති ප්‍රමාණය ඒකකයක් ලෙස ගත් විට, ඒවායේ පාට කළ ප්‍රමාණය පිළිවෙළින්  $\frac{2}{6}$ ,  $\frac{2}{6}$ ,  $\frac{3}{8}$ ,  $\frac{3}{8}$ ,  $\frac{5}{9}$  සහ  $\frac{5}{9}$  වේ.



ඒකකයකින් දැක්වෙන ප්‍රමාණය සංඛ්‍යාත්මක ව 1ක් ලෙස ගනිමු. එම ප්‍රමාණය සමාන කොටස්වලට බෙදා ලැබෙන කොටස් එකකින් හෝ කිහිපයකින් හෝ දැක්වෙන ප්‍රමාණය සංඛ්‍යාත්මක ව දක්වන ආකාරය අපි විමසා බැලුවෙමු. මේ ආකාරයට දක්වන, එකට වඩා කුඩා බිත්දුවට වඩා විශාල සංඛ්‍යා ත්‍යාහා ගෙවත් නියම හාග ලෙස හැඳින්වේ.

$\frac{1}{2}$ ,  $\frac{1}{4}$ ,  $\frac{2}{3}$  සහ  $\frac{3}{8}$  ත්‍යාහා ග කිහිපයකට උදාහරණ වේ.